

ජනගහනය වියස්ගතවීම සෞඛ්‍ය ගැටලු හා ශ්‍රී ලංකාවේ

මානව සම්පත් කළමනාකරණ ගැටලු



සුයාවේද - 2023

ගුම වෙළඳපොල තොරතුරු හා පර්යේෂණ අංශය

මිනිස්බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව

පටුන

1. හැඳින්වීම
2. පසුබීම
3. බුද්ධි කළමනා සැසියේ ඉදිරිපත් කිරීම (Presentations) තුළ සාකච්ඡාවට බෙදුන් එමු
කරුණු
 - 3.1. පළමු ඉදිරිපත් කිරීම - ජනගහනය වයස්ගත වීම ආශ්‍රිතව උද්ගත වන ගැටලු හා
අභියෝග (1 කොටස)
 - 3.2. දෙවන ඉදිරිපත් කිරීම - ජනගහනය වයස්ගත වීම ආශ්‍රිතව උද්ගත වන ගැටලු හා
අභියෝග (2 කොටස)
 - 3.3. තෙවන ඉදිරිපත් කිරීම- ජනගහනයේ සෞඛ්‍ය ගැටලු හා ආර්ථික ක්‍රියාකෘති
ප්‍රදේශයන් මූහුණ දෙන සමාජ ආර්ථික ගැටලු
 - 3.4. සිව්වන ඉදිරිපත් කිරීම - වැඩිහිටි ජනගහනය මූහුණදෙන සෞඛ්‍ය ගැටලුවල
ත්ව්‍යාචනය හා රකියාගත වීමෙදී ඇත්තිවන ව්‍යවසාය සංවර්ධනයේදී මූහුණ දෙන
අභියෝග
4. අරමුණු
5. ක්‍රමවේදය
6. ජනගහනය වයස්ගත වීමෙන් මූහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනා
7. දෙපාර්තමේන්තු අපේක්ෂාව

1. හැදින්වීම

රටක සම්පත් අතරින් වැදගත් සම්පත මානව සම්පත වේ. ලෝකයේ සෑම රටකම පාහේ ජන සංඛ්‍යාව වර්ධනය වීම ආශ්‍රිතව විවිධාකාර ගැටලු වලට මූහුණ දීමට සිදුවේ. වර්තමාන ලෝකය තුළ සියලුම රටවල් දැඩිව මූහුණ පා සිටින සමාජ ප්‍රශ්නයක් ලෙස ජනගහනය වයස්ගත වීම හඳුන්වා දිය හැකිය. ඒ ~~අනුව දියුණු~~ වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටකට එය දැඩිව බලපානු ලබයි. ජනගහනය වයස්ගතවීම ශේෂවෙන් ප්‍රධාන වශයෙන් රටක ආර්ථික, සමාජීය, සංස්කෘතික ක්ෂේත්‍රයන් කෙරෙහි විවිධාකාර බලපෑම් ඇතිවිය හැකිය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව වයස අවුරුදු 60ට වැඩි මෙරට වැඩිහිටි ජනගහනය 3,130,740 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය මෙරට මූල ජනගහනයෙන් 14.6% කි. වසර 2041 වන විට මෙරට වයස්ගත ජනගහනය 24.8% ක් වනු ඇතැයි පුරෝශකතය කර තිබේ. එනම් 2041 වන විට සෑම පුද්ගලයන් 4 දෙනෙකුගෙන් එක් අයකු වයස්ගත ජනගහනයට අයත් පුද්ගලයෙකු බවට පත් වන අතර ඉදිරි දැකක දෙකක කාලය තුළ මෙරට වැඩිහිටි ජනගහනයේ ඉහළම වර්ධක අනුපාතිකය වාර්තා වන බවටද අපේක්ෂා කරනු ලබයි. මේ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය සිග්‍රයෙන් වියපත් වෙමින් සිටින බව හඳුනාගත හැකිව තිබේ. 2012 වර්ෂයේ ජන සංගණනය අනුව වැඩිහිටි ජනගහනයේ ප්‍රමාණය පහත දැක්වේ.

| වැඩිහිටි ජනගහනය වයස කාණ්ඩ අනුව | මූල ජනගහනය | පුරුෂ | % | ස්ත්‍රී | % |
|--------------------------------|------------|---------|-------|---------|-------|
| 60 - 64 | 917,910 | 425,428 | 46.3% | 492,482 | 53.7% |
| 65 - 69 | 633,289 | 283,764 | 44.8% | 349,525 | 52.2% |
| 70 - 74 | 412,414 | 181,846 | 44.1% | 230,568 | 55.9% |
| 75 ට වැඩි | 556,960 | 224,613 | 40.3% | 332,347 | 59.7% |

මූලාශ්‍රය- ජන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුව - 2012

වයස් කාණ්ඩ අනුව 60-64 මූල වැඩිහිටි ජනගහනය 917,910 ක් වන අතර එයින් පුරුෂ ප්‍රජාව 425,428 ක්ද එය 46.3% ක් ලෙසද ස්ත්‍රී ප්‍රජාව 492,482 ක්ද, එය 53.7% ක් වේ. 65-69 අතර වයස් කාණ්ඩයේ මූල ජනගහනය 633,289 ක් වන අතර පුරුෂ ප්‍රජාව 283,764 කි. එය 44.8% වන අතර ස්ත්‍රී ප්‍රජාව 52.2% ක් වේ. 70-74 වයස් කාණ්ඩයේ පසුවන වැඩිහිටි ජනගහනය 412,414 ක්ද, 75 ට වැඩි වයස් කාණ්ඩයේ පසුවන වැඩිහිටි ප්‍රමාණය 556,960කි. මෙම වැඩිහිටි ජනගහනය තුළ පුරුෂයන්ට වඩා ස්ත්‍රී ජනගහනයේ වැඩි වර්ධනයක් දක්නට ඇත. වැඩිම ජනගහනයක් ඇති වයස් කාණ්ඩය වන්නේ 60-64 වයස් කාණ්ඩයේ පසු වන්නන්ය.

ජනගහනය වියපත් වීමත් සමඟ ඇතිවන සෞඛ්‍ය ගැටලු ශේෂවෙන් දිනේන් දින ඉහළ යන බේ නොවන රෝග ශේෂවෙන්ද පිඩා විදීමට වැඩිහිටියන්ට සිදු වී ඇත. ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ජන විකාශන සහ සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ වාර්තාවට අනුව බේ නොවන රෝග වලින් පෙළෙන වයස 60 ව වැඩි ජනගහනයෙන් 9.7% කට අයුම රෝගය පවතින බවත්, 16.1% ක් කොලොස්ටරෝල් 1.7% ක්ද, වකුගඩු ආබාධද, 2.2% ක් අංශ්‍යාග රෝගය තුළින් පිඩා විදින බව පෙන්වා දී ඇත. (Demographic and Health survey Report-2016) වර්තමානය තුළ උද්ගතව ඇති සමාජ ආර්ථික ගැටලු හමුවේ තවත් බරපතල ගැටලු වලට මූහුණ දීමට වැඩිහිටියන්ට සිදු වනු ඇත. එමත්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති තුළ වයස්ගත ජන සංඛ්‍යාව කෙරෙහි නිශ්චිත සැලසුම් ත්‍රියාත්මක නොවේ. ඔවුන්ගේ ආයුකාලය ඉහළ ගියද වයස්ගත පිරිස් වැඩි වශයෙන් රෝග වලට ගොදුරු වීමක් හඳුනාගත හැකි අතර එවන් අවස්ථාවල සෞඛ්‍ය පහසුකම් සැපයීමේදී ගැටලුකාරී තන්ත්වයන්ද උද්ගත වේ. ඒ අනුව අනාගතයේදී මෙම ගැටලු නිරාකරණය කරගැනීමට වර්තමානය තුළ විසුදුම් සෙවීම අත්‍යාවශ්‍ය වේ ඇත.

අධ්‍යාපන මධ්‍යස්ථාන

2. පසුබිම

ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය 2030 වර්ෂය වනවිට රටේ ගුම බලකාය ඉක්මවා යාභැකි බව පූරෝකළනය කර ඇත. (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව) එබැවින් සංචාරකය වෙමින් පවතින රටක් වශයෙන්ද, විධිමත් මානව සම්පත් කළමනාකරණයක් දක්නට තොලුබෙන බැවින්ද මෙම අර්ථවූදය ශ්‍රී ලංකාවේ සමාජයට මෙන්ම ආර්ථිකයට විශාල බලපෑමක් සිදු විය හැකිය. නිවාස, ප්‍රවාහන සේවා, සමාජ ආරක්ෂණය මෙන්ම පවුල් ව්‍යුහය, අත්තර සම්බන්ධතා, භාෂ්ඨ හා සේවා සඳහා පවතින ඉල්ලුම කමිකරු සහ මූල්‍ය වෙළඳපාල යන සමාජයේ සුම ක්ෂේත්‍රයක් සඳහාම මෙම ඉහළ යන වයස්ගත ජනසංඛ්‍යාව සේතුවෙන් ප්‍රබල බලපෑමක් ඇති වේ. එබැවින් වැඩිහිටි ප්‍රජාව සම්පතක් ලෙස සලකා ආර්ථික සමාජීය සැලසුම සකස් කිරීමක අවශ්‍යතාවය මතුව පවතී. ඒ අනුව මෙරට සියලු වැඩිහිටි ප්‍රජාව සම්බන්ධයෙන් පවතින සෞඛ්‍ය ගැටුපූරුෂ හා ඔවුන් නිසි ලෙස කළමනාකරණය කරමින් වැඩිහිටි ජනගහනය ජාතික වශයෙන් වැදගත් සම්පතක් බවට පත් කිරීම අපේක්ෂා මූලික අරමුණ වේ.

වෙත ජනගහන වර්ධනය වෙනා සම්පතක් මුවද ශ්‍රී ලංකාවේ ජනගහනය තුළ වයස්ගත පූද්ගලයන්ගේ ප්‍රමාණය වැඩිවෙමින් පවතී. ඒ ආශ්‍රිත ගොඩ තැහෙන්නාවූ සංකීරණ ගැටුපූරුෂ පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුව ඇති අතර එවැනි අවධානයක් තුළින් මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා කෙටි කාලීන මෙන්ම දිග කාලීන වැඩ සැලැස්මක් සකස් කිරීම යුගයේ අවශ්‍යතාවය වී ඇත. මෙවැනි කාලීන වැඩ සැලසුම සාර්ථක කරගැනීමට වයස්ගත පූද්ගලයන් රටට, ආර්ථිකයට, පවුලට හා සමාජයට ගැටුවක් වන ආකාරයෙහිනා ගැනීම අවශ්‍ය වේ. ඒ අනුව අප දෙපාර්තමේන්තුවේ පවත්වනු ලැබූ බුද්ධිකලම්හන සැසිය තුළින් එවැනි කාලීන අවශ්‍යතාවයක් ඉටු කිරීමට දරන ලද ප්‍රයත්තයක් ලෙස හඳුන්වා දිය හැකිය. එහිදී අප අවධානය යොමු කරනු ලැබුවේ,

- ජනගහනය වයස්ගතවීම ආශ්‍රිතව උද්ගත වන ගැටුපූරුෂ හා අභියෝග
- ජනගහනයේ සෞඛ්‍ය ගැටුපූරුෂ හා ආර්ථික ක්‍රියාවලී පූද්ගලයන් මුහුණ දෙන සමාජ, ආර්ථික ගැටුපූරුෂ
- වැඩිහිටි ජනගහනය මුහුණ දෙන සෞඛ්‍ය ගැටුපූරුෂ තීවුතාවය හා රැකියාතත විමේදී ඇතිවන ව්‍යවසාය සංචාරකයේදී මුහුණ දෙන අභියෝග,

පිළිබඳ සොයා බැලීමයි. එහිදී සාකච්ඡාවට හාජනය වූ කරුණු හා ඒ අනුව වයස්ගත ජනගහනය වර්ධනය විම කෙරෙහි ඇතිවන්නාවූ ගැටුපූරුෂ මෙන්ම එම ගැටුපූරුෂ අවම කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ගයන් හා ඊට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම මෙම වාර්තාවෙන් අපේක්ෂා කෙරේ.

3. බුද්ධ කලමිහන සැසියේ ඉදිරිපත් කිරීම (Presentations) තුළ සාකච්ඡාවට බදුන් වූ කරුණු


3.1. ~~පළමු ඉදිරිපත් කිරීම~~ - ජනගහනය වයස්ගත වීම ආග්‍රිතව උද්ගත වන ගැටලු හා අභියෝග (1 මෙට්ස)

"වැඩිහිටි වයස් කාණ්ඩ වල ජන සංඛ්‍යාවේ ඉහළ යන සමානුපාතයක් සහිත ජනගහනය" වගයෙන් වියපත් ජනගහනයක් යන්න පොදුවේ නිරවවනය කරනු ලබයි. (United Nations. 2022) ඒ අනුව මුළු ජනගහනයට සාපේක්ෂව වියපත් ජනගහනයේ සමානුපාතය ඉහළ යාමෙන් මෙම පිරිස නිශ්චිතව හඳුනා ගැනීමේදී එය රටේ සංවර්ධන මට්ටම අනුව නිශ්චිත කෙරේ. දියුණු රටවල වියපත් වුවන් ලෙස වයස අවුරුදු 65 සහ ඊට වැඩි පිරිස හඳුන්වන අතර සංවර්ධනය වෙතින් පවතින රටවල වයස අවුරුදු 60 වැඩි පිරිස වයස්ගත ජනගහනය ලෙස සැලකේ. (Myres, 1985, united nations, 1998)

ශ්‍රී ලංකාවේ ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය තුළ උපත් ප්‍රමාණය අඩුවී මරණ ප්‍රමාණයද අඩුවී වී ඇත. 1980 පසුව ශ්‍රී ලංකාවේ 60 ට වැඩි ජනගහනයේ වර්ධනයක් පෙන්වුම් කරයි. වර්තමානය තුළ ශ්‍රී ලංකාවේ සාමාජික දර්ශක අනුව සිගු වියපත් විමක්, සිගු ~~ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තියක්~~ දක්නට ලැබේ. එම නිසා කෙටි කාලයක් තුළ සිගු වියපත් ජනගහනයක් ~~හේතුවෙන්~~ බොහෝ ගැටලු උද්ගත වී ඇත.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයේ සහ වැඩිහිටි ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන වෙගයේ ප්‍රවණතා

1946-2031



මූලාශ්‍රය- ප්‍රජා විද්‍යාත්මක දෙපාර්තමේන්තුව පර්යේෂණ වාර්තා - කොළඹ විශ්ව විද්‍යාලය

ඉහත දත්ත අනුව 2031 වර්ෂය වන විට වයස්ගත ජනගහන ප්‍රමාණයේ වැඩි වර්ධනයක් දක්නට ලැබේ. 2012-2021 කාලය තුළ ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය උපරිම වැඩි වී ඇත. 2021 න් පසුව උපත් ප්‍රමාණය සිගු ලෙස පහළ බැසිමකට ලක් වී ඇත. සමස්ත ජනගහනයට වඩා වැඩිහිටි ජනගහනයේ වර්ධන වෙගය ඉහළ ගොස් ඇත. 1980 වර්ෂයන්වල සිට වැඩිහිටි ජනගහනයේ වර්ධන වෙගය ඉහළ යාමේ ප්‍රවණතාවය හා සමස්ත ජනගහනයේ වර්ධන වෙගය පහත වැට්ටීමේ ප්‍රවණතාවය පැහැදිලිව පෙන්වුම් කෙරේ. මේ අනුව වර්තමානය තුළ හා අනාගතයේ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවන බව ප්‍රයෝගතනය කළ හැකිය.

➤ ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනයේ ආරම්භය

දකුණු ආසියාතික රටවලටද සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වයස්ගතවිමේ සිග්‍රෑතාවය වැඩිය. එය 2000 සිට 2050 දක්වා දකුණු ආසියාවේ වයස්ගත ජනගහනයේ ප්‍රතිශතයෙන් වඩාත් පැහැදිලි වේ.

| රට | මුළු ජනගහනයෙන් වැඩිහිටි පුද්ගලයන්ගේ ප්‍රතිශතය | | |
|--------------|---|------|------|
| | 2000 | 2025 | 2050 |
| ඉත්සුයාව | 7.1 | 11.5 | 20.2 |
| භූතානය | 8.8 | 10.1 | 23.3 |
| පක්ස්පානය | 5.7 | 8.8 | 16.5 |
| මාලධිවිධි | 5.5 | 8.5 | 20.0 |
| නොපාලය | 5.5 | 7.8 | 14.0 |
| බංගලාදේශය | 5.2 | 9.2 | 17.0 |
| ඇරෝගනිස්පානය | 3.8 | 3.8 | 6.6 |
| ශ්‍රී ලංකාව | 9.3 | 19.7 | 29.0 |

මූලාශ්‍රය- undesa,2007,mujahid & siddhisena,2009,p.18

ප්‍රජා විද්‍යාත්මක දෙපාර්තමේන්තුව පරීයේෂණ වාර්තා - කොළඹ විශ්ව විද්‍යාලය

ඉහත වගු සටහනේ දැක්වෙන පරිදි ආසියාතික රටවලට අනුව ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනයේ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පවතින බව පැහැදිලිව පෙන්වුම් කරයි. 2000 වර්ෂයේ 9.3% වූ අතර එය 2025 වර්ෂය වන විට 19.7% දක්වා ලාභ විය හැකිය. ක්‍රමයෙන් වයස්ගත වන ජනගහනයක් සහිත ශ්‍රී ලංකාව ජන විකාශ සංක්‍රාන්තියක් අත්විදිමින් සිටින අතර එය 2041 වන විට උපරිමයට පැමිණිය හැකි බව පුරෝෂකතනය කර ඇත. 2031 දී වයස්ගත ජනගහනය මිලියන 21.9 ක උපරිමයට ලාභ වන බවත් එය 2046 න් පසු අඩුවන බවද පුරෝෂකතනය කර ඇත. 2041 වන විට සැම හතරදෙනෙකුගෙන්ම එක් අයෙකු වයස්ගත පුද්ගලයෙකු වනු ඇතැයි අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වයස්ගතම ජනගහනය සිටින රට බවට පත්වේ.

➤ වැඩිහිටි ජනගහනය වර්ගිකරණය

වියපත් ජනගහනය හඳුනා ගැනීමේදී කාණ්ඩ 3 කින් හඳුනාගත හැකිය. එනම්,

1. තරුණ වැඩිහිටි - අවුරුදු 60-69
2. මහඟ වැඩිහිටි - අවුරුදු 70-79
3. වයෝවංද්ධ වැඩිහිටි - අවුරුදු 80 හෝ ඊට වැඩි වශයෙනි.

| වයස් කාණ්ඩය | ප්‍රතිශතය(%) |
|-------------------------|--------------|
| 60-69 - තරුණ වැඩිහිටි | 60.8 |
| 70-79 - මහඟ වැඩිහිටි | 28.6 |
| 80+ - වයෝවංද්ධ වැඩිහිටි | 10.6 |

මූලාශ්‍රය - ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව - 2012

gobal aging

වැඩිහිටි ජනගහනයේ වයස් කාණ්ඩ අනුව තරුණ වැඩිහිටි (60-69) ජනගහනයේ ප්‍රතිශතය 60.8%ක් වේ. වයස් කාණ්ඩ තුනෙන් වැඩිම ප්‍රතිශතය වන්නේද එය වේ. ඒ අනුව එම වයස් කාණ්ඩයේ පසුවත්නන් රටේ ආර්ථිකයට එලදායි ලෙස යොදා ගැනීමට හැකියාව නිබේ.

➤ වැඩිහිටි ජනගහනය ස්ථ්‍රීකරණය වීම

ලෝකයේ කාන්තාවන් පිරිමින්ට වඩා සාමාන්‍යයෙන් වැඩි කාලයක් ජීවත් වෙති. සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන්ගේ ආයු අජේක්ෂාව පිරිමින්ගේ ආයු අජේක්ෂාවට වඩා වැඩි වනු ඇතැයි අජේක්ෂා කරන අතර මෙය මරණ අනුපාතයේ ස්ථීර පුරුෂ පරතරය පුළුල් වීමට හේතු වේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වයෝවංද්ධ පිරිමි සහ ගැහැණුන් අතර ස්ථීර පුරුෂ පරතරය පුළුල් වෙමින් පවතී.

"2012 දී වයස අවුරුදු 60 ක් වූ සැම කාන්තාවන් 100 දෙනෙකුට පුරුෂ අනුපාතය 84 ක් විය. වයස සමඟ කාන්තා අනුපාතය තවත් වැඩි වන අතර ලොව පුරා වයස අවුරුදු 80 හෝ ඊට වැඩි සැම කාන්තාවන් 100 කටම සිටින්නේ පුරුෂයන් 61 කි." (ලෝක බැංකුව, 2013)


ශ්‍රී ලංකාවේ වයස්ගතපීමෙහි ස්ථීරකරණය සිල් ගුණාංශය

| වයස් කාණ්ඩය | 2010 (%) | 2025 (%) | 2050 (%) |
|-------------|----------|----------|----------|
| 60+ | 83.7 | 77.9 | 75.4 |
| 70 + | 74.8 | 69.2 | 60.7 |
| 80 + | 67.7 | 56.3 | 48.7 |

මූලාශ්‍රය - ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නැංවා තුළ
ඡාම මානුෂ
ඡාම මානුෂ

- ශ්‍රී ලංකාවේ සැම වැඩිහිටි කාන්තාවන් තිබෙනු ගෙන් එක් අයෙක් වැන්දුමූලිය.
- තරුණ මහලු කාණ්ඩයේ (වයස අවුරුදු 60-69) සැම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් වැන්දුමූලිය.
- මැදි වයස් කාණ්ඩය (වයස අවුරුදු 70-79) සැම කාන්තාවන් 42% ක් පමණ වැන්දුමූලිය.
- වයෝවංද්ධ කාණ්ඩය (වයස අවුරුදු 80+) කාන්තා ජනගහනයෙන් අඩක් වැන්දුමූලිය. (50%)



ඉහත වග සටහනට අනුව වර්ෂ 1962 න් පසුව කාන්තා ආයු අපේක්ෂාව පුරුෂ ආයු අපේක්ෂාව ඉක්මවා වර්ධනය වී ඇත. 2000 වර්ෂයෙන් පසුව වර්තමානය තුළ කාන්තා මූලික නිවාස ප්‍රමාණයේ වර්ධනය වේගවත් ලෙස වැඩි වී ඇත. මේ තුළින් සමාජය තුළ විවිධ ගැටුකාරී තත්ත්වයන් ඇතිවේ.

➤ වැඩිහිටි ජනගහනයේ ගුම බලකා සහභාගිත්වය

වග සටහන 01

වියපත් ජනගහනයේ ගුම බලකා සහභාගිත්වය 2014-2017

තැන 60 ද

| වර්ෂය | මුළු අගය % | පුරුෂ % | ස්ත්‍රී % |
|-------|------------|---------|-----------|
| 2014 | 20.8 | 34.5 | 9.9 |
| 2015 | 22.5 | 37.8 | 9.9 |
| 2016 | 23.5 | 38.8 | 11.3 |
| 2017 | 24.4 | 39.5 | 12.3 |

මූලාශ්‍රය- ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා

අය 2
සං
භාගි
ත ද
තුව

වග සටහන 02

වයස් කාණ්ඩ අනුව ආර්ථික වගයෙන් ක්‍රියාකාරී සහ ක්‍රියාකාරී නොවන වියපත් ජනගහනය 2014-2017

| වයස් කාණ්ඩ | ආර්ථික වගයෙන් ක්‍රියාකාරී | | ආර්ථික වගයෙන් ක්‍රියාකාරී නොවන | |
|------------|---------------------------|---------|--------------------------------|---------|
| | පුරුෂ | ස්ත්‍රී | පුරුෂ | ස්ත්‍රී |
| 60-64 | 247017 | 88657 | 169920 | 403300 |
| 65-69 | 128994 | 41431 | 153945 | 307063 |
| 70-74 | 57279 | 16116 | 124100 | 213783 |
| 75-79 | 22955 | 6619 | 93147 | 159719 |
| 80+ | 15013 | 5698 | 92864 | 159386 |
| මුළු අගය | 471258 | 158521 | 633676 | 1242250 |

මූලාශ්‍රය- ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ඉහත වගු සටහන් අංක 01 අනුව වියපත් ජනගහනයේ ගුම බලකා සහභාගින්වය 2017 වර්ෂයේ පුරුෂ ප්‍රමාණය 39.5% ක් වේ. 2014 වර්ෂයේ එය 34.5% කි. ස්ත්‍රී ප්‍රමාණය 2017 වර්ෂයේ 12.3% ක් වූ අතර 2014 වර්ෂයේ 9.9% කි. ඒ අනුව පෙර වර්ෂයන්ට වඩා ගුම බලකා සහභාගින්වය ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව දක්නට ලැබේ. එමත්ම ස්ත්‍රී ප්‍රමාණයට වඩා පුරුෂ ප්‍රමාණය ගුම බලකා සහභාගින්වයේ ඉදිරියෙන් සිටී. වගු සටහන් අංක 2 අනුව වියපත් ජනගහනය ආර්ථිකය තුළ ක්‍රියාකාරී හා ක්‍රියාකාරී නොවන පිරිස් දක්නට ඇත. විශේෂයෙන් ක්‍රියාකාරී වශයෙන් ස්ත්‍රීන්ට වඩා පුරුෂයන්ගේ දායකත්වය ඉහළ මට්ටමක පවතී. එහිදී 60-64 වයස් කාණ්ඩයේ පසුවන පුරුෂයන් ආර්ථිකයේ ක්‍රියාකාරී වශයෙන් ඉහළ දායකත්වයක් ලබා දේ. එය 247,017 කි. ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන වියපත් ජනගහනය තුළ ස්ත්‍රීන්ගේ ප්‍රමාණය වැඩි වී ඇත. එය 403,300කි. ආර්ථික වශයෙන් ක්‍රියාකාරී කාණ්ඩයේ වැඩිම ප්‍රමාණය පුරුෂයන් වන අතර ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන කාණ්ඩයේ වැඩිම ප්‍රමාණය ස්ත්‍රීන් වේ. විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ යන දෙපාර්තමේන්තු ආර්ථික වශයෙන් ක්‍රියාකාරී නොවන ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් සිටී.

3.2. දෙවන ඉදිරිපත් කිහිපය - ජනගහනය වයස්ගත වීම ආශ්‍රිතව උදාගත වන ගැටලු හා අභියෝග (2 තොරතුෂ්‍ය)

වැඩිහිටියන්ගේ සොබා ගැලු

| | හදවත් රෝගවලින් පෙළීම (%) | අධික රුධිර පිඩිනය (%) | අදුම රෝගය (%) | දියවැඩියාව (%) | අධික රුධිර කොමොඩ්ටරේල් (%) |
|----------------------------------|--------------------------|-----------------------|---------------|----------------|----------------------------|
| නියැදි තරම | 2,374 | 8,666 | 5,295 | 6,606 | 5681 |
| අවුරුදු 60 ට වැඩි අය | 52.5 | 57.2 | 29.4 | 46.5 | 45.8 |
| සමාජ/ආර්ථික මට්ටම 1 | 44.3 | 61.0 | 34.4 | 52.5 | 52.6 |
| සමාජ/ආර්ථික මට්ටම 2 | 50.8 | 57.3 | 27.6 | 45.0 | 46.2 |
| සමාජ/ආර්ථික මට්ටම 3 | 47.5 | 55.1 | 30.2 | 43.1 | 42.1 |
| සමාජ/ආර්ථික මට්ටම 4 | 56.1 | 57.8 | 28.8 | 44.8 | 44.3 |
| සමාජ/ආර්ථික මට්ටම 5 | 62.8 | 55.8 | 24.6 | 48.3 | 46.3 |
| ප්‍රතිකාර සඳහා යොමු වූ ප්‍රතිශතය | 95.9 | 96.5 | 91.3 | 96.1 | 93.8 |

වැඩිහිටි ජනතාවගේ බෝ නොවන රෝග පිළිබඳ 2016 කරන ලද සම්ක්ෂණයකට අනුව වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ගේ 52% කට පමණ ප්‍රමාණයක් හඳුවත් රෝගී තත්ත්වයෙන් පෙළේ. අධිරුදිර පිඛනයෙන් 57% ක ප්‍රමාණයක් සිටි. විවිධ සම්ක්ෂණ සඳහා ග්‍රාමීය පුද්ග වලට ගිය විට තිවාස දායකින් වැඩිහිටියන් 7ක 8 ක ප්‍රමාණයක් හමුවුවත් වර්තමානයේ 20 -30 ක ප්‍රමාණයක් හමු වේ. වර්තමානය තුළ වැඩිහිටි ප්‍රමාණයේ වර්ධනයක් දක්නට ලැබේ. සමාජ ආර්ථික මට්ටම 1 කාසේඩයේ පසුවන්නන් තුළ අධිරුදිර පිඛනය වැඩි වශයෙන් පවතී. ඇදුම රෝගය, දියවැඩියාව රෝගී තත්ත්වයන් සමාජ ආර්ථික 1 මට්ටමේ අය තුළ වැඩි වශයෙන් දක්නට ලැබේ. එනම් දෙවන් පාන්තික වැඩිහිටියන් අතර වේ. මෙළය රෝගී තත්ත්වයන් ඇති විමට ඔවුන් එවත් වන පරිසරය, සමාජ වට්පිටාව, කුම් රටාව වැනි දී බලපා ඇත.

1. $\text{e}^{\theta \sin \theta}$, 2, ..., 8
2. $\frac{d}{dx} (\sin x)^x$
3. $\frac{d}{dx} (\tan x)^{\sec x}$
4. $\frac{d}{dx} (\sin x)^{\cos x}$

2006

| වර්ෂය | වාර ගණන (මිලියන) |
|-------|------------------|
| 2019 | 3.773 |
| 2020 | 3.114 |
| 2021 | 2.590 |

වැඩිහිටි.

වැඩිහිටි ජනතාවගෙන් 90% කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් වලට යුතු ඇත. රෝහල් වල නොවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝහින්ගේ ප්‍රමාණය වර්ෂයකයට කොපමණද යන්න ඉහත වගු සටහනෙන් දැක්වේ. 2019 වසරේ නොවාසිකව ප්‍රතිකාර ගත් වාර ප්‍රමාණය මිලියන 3.773 ක් වේ. 2021 වර්ෂයේ කොට්ඨාසි බලපෑම නිසා අඩවිමක් පෙන්වුම් කළත් මෙය ක්‍රමයෙන් වැඩිවෙළත් පවතී. සමස්ත ජනගහනයෙන් අඩංගු රෝහල්වල නොවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ වැඩිහිටි ජනගහනයයි. වැඩිහිටියන් එලෙස ප්‍රතිකාර ගැනීමේදී ඔවුන් බැලීමට පවුල් අය හෝ වෙනත් තරුණ පිරිසක් යොමු වේ. එලෙස යොමු වන්නේ රටේ ගුම් බලකායට අයත් පිරිසක් විම රටේ ආර්ථික තත්ත්වයේ පසුබැංකට ලක් විම සිදුවිය හැකිය. නිරෝගී නොමැති වැඩිහිටි පිරිසක් රටක ජීවත් විමෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අපහසු වේ.

බහුලව රෝහල්ගත වන ලෙඛ රෝග

- Diarrhoea and gastroenteritis of presumed infectious origin
- Viral diseases including viral fever
- Unspecified diabetes mellitus
- Cataract and other disorders of lens
- Essential hypertension
- Acute Myocardial infarction
- Other ischemic heart diseases
- Heart failure
- Cerebrovascular diseases
- Asthma
- Other diseases of the respiration system
- Gastritis
- Infections of skin
- Renal failure
- Injuries

නොවාසිකව

වැඩාම!

වැඩිහිටියන් රෝගල්ගත වී ඇත්තේ ඉහත දැක්වූ රෝග සඳහාය. මෙම රෝග සඳහා රෝගල් ගත විමෙන් එස්සාරජයෙන් විශාල මුදලක් වැය කිරීමට සිදු වී ඇත. මෙම නිසා හැකි පමණින් ජනතාව දැනුවත් කර ලෙඛ රෝග පාලනය කිරීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.


රෝග වෘත්ති මෙහෙයුම් පාදක පාලනය නිශ්චල් ප්‍රාග්ධන ප්‍රාග්ධන තුළ

රජයේ සෞඛ්‍ය වියදම

| වර්ෂය | රාජ්‍ය අංශයේ සෞඛ්‍ය වියදම රු. ? (මිලියන) |
|-------|---|
| 2013 | 120,346 |
| 2014 | 155,008 |
| 2015 | 181,122 |
| 2016 | 192,535 |
| 2017 | 206,182 |
| 2018 | 234,899 |
| 2019 | 262,436 |
| 2020 | 250,813 |


මෙම වෘත්ති පාදක පාලනය නිශ්චල් ප්‍රාග්ධන තුළ
මෙම වෘත්ති පාදක පාලනය නිශ්චල් ප්‍රාග්ධන තුළ

රජයේ සෞඛ්‍ය වියදම 2013-2020



2013 වසරේ සිට 2020 දක්වා රජයේ සෞඛ්‍ය වියදම ක්‍රමයෙන් වැඩි වී ඇත. 2020 වර්ෂයේ කේත්විඩි තත්ත්වය හේතුවෙන් යම් අඩුවිමක් පෙන්වුම කළද මෙය ඉහළ යන ක්‍රමයක් දක්නට ලැබේ. සමස්ත ජනගහනයෙන් 11% කට පමණ ප්‍රමාණයකට සෞඛ්‍ය රක්ෂණාවරණයක් පැවතියන් බහුතර වැඩිහිටි ජනතාවට සෞඛ්‍ය රක්ෂණාවරණයක් දක්නට නොමැත.

ජනගහනය වයස්ගතවීම ජන සමාජයට බලපාන අන්දම



ජනගහනය වයස්ගතවීම රජයට, වැඩිහිටියාට, ප්‍රඝලට බලපාන අන්දම ඉහත සටහනින් දැක්වේ. වැඩිහිටි ජනගහනය වැඩිවීමේදී ~~එක~~ රජයට බලපානානු ලබයි. ~~එක~~ ගුම බලකාය හැකිලිමකට ලක් වේ. වැඩිහිටි පුද්ගලයෙක් රකියාගත කළත් තරුණ ගුම බලකායේ පුද්ගලයෙක්ගෙන් තරම නිෂ්පාදනයක් නොලැබේ.

භාෂා ප්‍රඝලයා මුදල් උපයන්නෙක් විම අත්‍යවශ්‍ය නොවන අතර ඔහු සමාජයේ වැඩිවීන් රජයේ ආදායම, බඳු ආදායම වැඩි වන අතර යැපෙන්නන් ප්‍රමාණය හා රජයේ අනෙක් වියදම් වැඩි වේ. මෙම නිසා වැඩිහිටියන් ක්‍රියාකාරීම් එවත් වීමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදාකර ගැනීමට හැකියාව ලැබේ. වැඩිහිටි පුද්ගලයා මුදල් උපයන්නෙක් විම අත්‍යවශ්‍ය නොවන අතර ඔහු සමාජයේ පුද්ගලයෙකු විම වැඩිගත් වේ. එවිට ඔවුන්ට පුදෙකලා මානයිකත්වයෙන් මිදිමටද හැකියාව ලැබේ.

වැඩිහිටි ජන ව්‍යාප්තිය - 2012

| District | Total elderly population | Percentage | Cumulative Percentage |
|--------------|--------------------------|------------|-----------------------|
| Colombo | 315,944 | 12.53 | 12.5 |
| Gampaha | 295,854 | 11.74 | 24.3 |
| Kurunegala | 210,551 | 8.35 | 32.6 |
| Kandy | 186,033 | 7.38 | 40.0 |
| Kalutara | 173,453 | 6.88 | 46.9 |
| Galle | 155,996 | 6.19 | 53.1 |
| Rathnapura | 140,553 | 5.58 | 58.7 |
| Kegalla | 125,069 | 4.96 | 63.6 |
| Matara | 120,094 | 4.76 | 68.4 |
| Badulla | 95,441 | 3.79 | 72.2 |
| Jaffna | 84,434 | 3.35 | 75.5 |
| Nuwaraeliya | 83,955 | 3.33 | 78.8 |
| Puttalam | 79,602 | 3.16 | 82.0 |
| Anuradhapura | 78,820 | 3.13 | 85.1 |
| Hambantota | 70,914 | 2.81 | 87.9 |
| Matale | 59,138 | 2.35 | 90.3 |
| Ampara | 52,863 | 2.10 | 92.4 |
| Monaragala | 41,654 | 1.65 | 94.0 |
| Baticaloa | 40,139 | 1.59 | 95.6 |
| Polonnaruwa | 39,937 | 1.58 | 97.2 |
| Trincomalee | 29,063 | 1.15 | 98.4 |
| Vauniya | 14,985 | 0.59 | 99.0 |
| Killinochchi | 9,969 | 0.40 | 99.4 |
| Mannar | 8,252 | 0.33 | 99.7 |
| Mullative | 7,860 | 0.31 | 100.0 |
| Total | 2,520,573 | | |

වයස්ගත වැඩිහිටියන් පිළිබඳ සැලසුම කිරීමේදී ජන ව්‍යාප්තිය වැදගත් වේ. වයස්ගත වැඩිහිටියන් වැඩිම ප්‍රමාණය ඇත්තේ තෙත් කළාපය ආසන්නයේය. 75% ක් පමණ වැඩිහිටියන් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර, රන්නපුර, තුවර, ගාල්ල යන ප්‍රදේශ වල තීවත් වේ. වැඩිහිටියන් අතර විවිධ කණ්ඩායම ඇති කර ඒ ඒ කණ්ඩායම වලට ගැලපෙන පරිදි සැලසුම සකස් කළ යුතුය. විශේෂයෙන් දරුවන් විසින් වැඩිහිටියන් සිමා කර නිවෙස් තුළ රඳවා තබා ගැනීමට උත්සාහ දරනු ලබයි. එමෙයුමෙකරු න්‍යායිලි තත්ත්වයට පත් කර
ඝා ගුරා

ඇතුළු

ගැනීමට උදාන්තය විය යුතුය. එයින් ඔවුන්ගේ සෞඛ්‍යය මෙන්ම සමාජයටද යහපතක් සිදු වේ. එම නිසා වැඩිහිටියන්ට ගක්තිමත්ව, ස්වාධීනව තැංශි සිරීමට වැඩිපිළිවෙළක් සකස කළ යුතුය.

3.3. තෙවන ඉදිරිපත් කිරීම - ජනගහනයේ සෞඛ්‍ය ගැටලු හා ආර්ථික ක්‍රියාකාලී ප්‍රදේශලයන් මූහුණ දෙන සමාජ ආර්ථික ගැටලු

අජ්නිදිග ආයියාවේ වේගවත්ම වයස්ගත ජනගහනයක් සිටින රට වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන වාර්තා අනුව වැඩිහිටි ජනගහනය 12.4% කි. වර්තමානය වනවිට එය 16.7%ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙහි බෙදාන්තයක් වන කරුණක් ලෙස 80ට වැඩි ජනගහනයේ වැඩි වර්ධනයක් පෙන්වනු ලැබේ. එම අයගෙන් වැඩි ප්‍රමාණයක් බෝනොවන රෝග එකකින් හෝ දෙකකින් පෙළේ. එයින් පසු 8% ක වැඩිහිටි ප්‍රමාණයක් ආබාධිත තත්ත්වයට පත් වී ඇත. ඒ අනුව 2050 වන විට 4 දෙනෙකුගෙන් එක් අයක් වැඩිහිටි ප්‍රදේශලයක් වනු ඇත.

ජන විකාශය හා වසංගත තත්ත්වය පිළිබඳ කරුණු කිහිපයක් යටතේ දැක්විය හැකිය.

- වර්තමාන සන්දර්භය තුළ, උපත් සහ මරණ අනුපාතය අඩු වන අතර උපතේදී ආයු අපේක්ෂාව ඉහළය.

- ශ්‍රී ලංකාවේ උපතේදී ආයු අපේක්ෂාව පිරිමින් සඳහා 72 ක් සහ කාන්තාවන් සඳහා 78 කි.

- වැඩිහිටි ප්‍රදේශලයින්ගේ සංඛ්‍යාව තරුණ වයසේ සිටින ප්‍රදේශලයින්ට වඩා වේගයෙන් වර්ධනය මැඟි.

- වැඩිහිටි ජනගහනය ස්ථීරතාවය කිරීම. කාන්තාවන් පිරිමින්ට වඩා දිගු කාලයක් ජීවත් වීම. (පසුගිය සංගණනයට අනුව පිරිමි 46% සහ ගැහැණු 54%)

- මිනිසුන් බෝනොවන රෝග සහ වෙනත් වයස් ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරු වේ.

වැඩිහිටියන් අතර පවතින සුලභව පවතින රෝග

- ඇයේ පුද සහ වර්තන දේශ
- ගුවණාබාධ
- නිදන්ගත බාධාකාරී පෙනහඡ් රෝගය
- ඔස්ට්‍රියෝ ආතරයිස්
- දියවැඩියාව
- මානසික අවජීතිය
- බිමෙන්සියාව
- නිදන්ගත පිළිකා
- වයෝවංද් සංකුලතා සහ ගාරීරික ආබාධ

වැඩිහිටි සම්බන්ධයෙදී ලෙඩ රෝග පිළිබඳව පිරික්සීමේදී අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. එහිදී ඇස් පෙනීමේ දුර්වලතා බොහෝ වශයෙන් වැඩිහිටියන් තුළ පවතින අතර, ඔවුන් සඳහා තවත් පිරිසක් සහයට අත්‍යාවශ්‍ය වේ. සිගරට පානය, මත්පැන් පානය හා දිර්ස කාලීනව කරන ලද අනාරක්ෂිත රෝගය හේතුවෙන් මෙම ලෙඩ රෝග විලට ගොදුරු වූවා විය හැක. එමෙන්ම ඔස්ට්‍රියෝ ආතරයිස් රෝගය සඳහා විවිධ වෙද්‍යවරුන් යටතේ දිර්ස කාලීනව ප්‍රතිකාර ගැනීම හේතුවෙන් වෙනත් රෝගී තත්ත්වයන් ඇති වේ. මේ සඳහා වෙද්‍ය විද්‍යාව යටතේ වෙනමම ප්‍රතිකාර ගැනීමට අවස්ථාව සලසා දී ඇත. ඒ අනුව මෙම රෝගී තත්ත්වයන් වලක්වා ගැනීමට තරුණ කාලයේ සිටම කටයුතු කළ යුතුය.

➤ වයසට යාම අභියෝගයක් වන්නේ ඇයි?

- බහුතරයක් නිදත් ගත බේනොවන රෝග (NCD) එකක් හෝ කිහිපයක් සහ සංකුලතා සඳහා ප්‍රතිකාර ලබති.
- රෝගයක සංකුලතා හෝ වැට්ම සහ වෙනත් තුවාල හේතුවෙන් ආබාධිතභාවය වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබේ.
- ඇල්සයීමර්ස් සහ ඩීමෙන්සියාව වැනි වයස් ආග්‍රිත රෝගවල ඉහළ ව්‍යාප්තිය පවතී.
- දිගු කාලයක් සඳහා ප්‍රතිකාර කිරීම සහ බහු ගාමසි මගින් සංකුලතා සහ අභිතකර බලපෑම් ඇති කරයි (CKD, CCF සහ ආදිය.)
- ඉහළ යැපුම් අනුපාතය - ඔවුන් අත්‍යිය සහ ආබාධිත, රක්වරණ සහය අවශ්‍ය, ස්වාධීන ජීවිතයක් ගත කිරීමට අපහසුය.
- වැඩිහිටියන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රුපයට පද්ධති සකස් කිරීමට සහ විශාල මුදලක් වැය කිරීමට සිදුවේ.

MRI හි පර්යේෂණයට අනුව වර්තමානය තුළ තරුණ අයගේ ස්පූලභාවය වැඩිවී ඇතිවත් එය ඔවුන්ගේ කැම රටාව සහ ත්‍රියායිලි නොවීමේ ප්‍රතිඵල ලෙසත දක්වා ඇත. මෙම අය අනාගතයේ වැඩිහිටි පුද්ගලයන් බවට පත් වූ විට රෝගී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බව භුතාගත හැකිය. මෙමන්ම වැඩිහිටියන් වයසට යැමත් සමඟ මස් මාලු සහ බින්තර අනුහට කිරීම එතරම් නොයුදු බව සිනීම හේතුවෙන් කැලුයියම් උනතාවය ඇතිවී ඇත. මේ පිළිබඳ සෞඛ්‍ය සම්පන්න ආභාර රටාවන් පිළිබඳ දැනුවත් භාවයක් ඇති කළ යුතුය.

වයස්ගත වීමෙදී සෞඛ්‍යමත් වයස්ගත වීමක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මෙසේ ඉදිරිපත් කර ඇත.

“ත්‍රියාකාරී සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම යනු යැලකිය යුතු අවධානයකින් යහපත් සෞඛ්‍යයක් පවත්වා ගනීමින් ජීවිත කාලය පුරාවම කායික, සමාජීය සහ මානසික යහපැවැත්ම සඳහා ඇති ගැකියාව අවශ්‍ය කර ගැනීමට මිනිසුන්ට ඉඩ සලසන ක්‍රියාවලියක් ලෙස අර්ථ දැක්වේ.”

එම අනුව කුඩා කාලයේ සිටම සෞඛ්‍යමත් ආභාර රටාවක් අනුගමනය කිරීම හා මානසික පිඩිනයෙන් තොරව ජීවිත් වීමෙන් අනාගතයේ සෞඛ්‍යමත් වැඩිහිටි ජනගහනයක් ඇති වන අතර එය රටට බරක් තොවනු ඇත.

3.4. සිව්වන ඉදිරිපත් කිරීම - වැඩිහිටි ජනගහනය මුහුණදෙන සෞඛ්‍ය ගැටුවුවල ත්‍රිවානාවය හා රැකියාගත වීමෙදී ඇතිවන ව්‍යාචසාය සංවර්ධනයේදී මුහුණ දෙන අභියෝග

2022 වර්ෂයේ මූල ජනගහනය 22,180,987 වන අතර එහින් 2022 වැඩිහිටි ජනගහනය 2,736,030ක්. වැඩිහිටි ප්‍රතිශතය ලෙස 12.33% ක් වේ. මෙලෙස වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සමඟ අනාගතයේදී වැඩිහිටි නිවාස ආරම්භ කිරීමට සිදුවේ. වර්තමානය තුළදී වැඩිහිටියන් මහම දමා යන අවස්ථා බහුලව දක්නට ලැබේ. මහම දමා යන බොහෝමයක් වැඩිහිටියන්,

- ✚ දරුවන් තොමැති වැඩිහිටියන්
- ✚ දානීන් තොමැති වැඩිහිටියන්

* තමාගේ සීවිතෙන් තමා විසින් විනාශ කර ගත් වැඩිහිටියන් ය.

මෙම වැඩිහිටියන් බාර ගැනීමට කිසිදු පුද්ගලයක් නොමැති අතර තමන් විසින් කිසිදු මුදලක් ඉතිරි කර නොමැත. එම හේතුවෙන් ඔවුන් භාර ගැනීමට කිසියම් ආයතනයක් අවශ්‍ය වන අතර වැඩිහිටි නිවාස වැඩි වශයෙන් ඇති කිරීමට කටයුතු සැලයේ. 2040 වර්ෂය වන විට ආර්ථික ගැටුවු හේතුවෙන් සෑම නිවසක් තුළම වෙයෙන පුද්ගලයන් ආර්ථික දායකත්වයට යොමු වීමත් සමඟ වැඩිහිටියන් බලා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවිය හැක.

අප විසින් ලබා ගත් ප්‍රාදේශීය වාර්තා වලට අනුව වර්තමානය වනවිට වැඩිහිටි ජනගහනය 16% ක් ඉක්මා ගෙයේ ඇත. වර්තමානය තුළදී ගුම බලකායේ අඩු විමක් පෙන්වුම් කරන අතර වැඩිහිටි ජනගහනයේ වැඩිවිමක් පෙන්වුම් කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ගැටුවුවක් බවට පත් විය හැක. ඒ අනුව වැඩිහිටියන් එලදායී අපුරින් කළමනාකරණය කළ යුතු අතර ඔවුන්ට ස්වාධීනව තැහි සිටීමට පියවර ගැනීමට කාලය උදා වී ඇත. වැඩිහිටියන් ස්වාධීනව තැහි සිටීමට නොහැකි තත්ත්වයක් පවතින අතර එලස විමට තමන් විසින් භා සමාජය විසින් පිළිගැනීමේ ගැටුවුවක් පවතින බැවිනි. වයස අවුරුදු 60 න් පසු කිහි දෙයක් කරගැනීමට නොහැකි පුද්ගලයන් කොට්ඨාසයක් යැයි සිතීමත්, ඔවුන් ආගමික වශයෙන් තැමුරු විය යුතුය යන්න ආකල්පයක් පවතී. ඒ සඳහා ආකල්ප වෙනස් කිරීමට ග්‍රාමීය කමිටු ඒකරායි-කර දැනුවත් කළ යුතුවේ-**සුරුසා**.

විශේෂයෙන් අප විසින් වැඩිහිටියන් ස්වයං රැකියා සඳහා ණය ආධාර ලබා දෙන අතර එය ත්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය ගැටුවු බලපානු ලබයි. එනම් ස්වයං රැකියා කිරීමට වැඩිහිටියන් යොමු කිරීමේදී නිරෝගීමන් නොවීම ගැටුවුවක් වේ. එමෙන්ම අප විසින් සිදු කරමින් පවතින වැඩිසටහන් තුළ ලංකාවේ දිවා සුරුකම් මධ්‍යස්ථාන 200 ක් ආරම්භ කර ඇති අතර වර්තමානය වන විට ඒවා විවිධ හේතුන් මත ක්‍රියාකාරිව පවත්වාගෙන යාමට නොහැකි වී ඇත.

04. අරමුණු

- සෞඛ්‍ය සම්පන්න වයස්ගත ජනතාවක් බිජිකිරීම හා ඔවුන් එලදායී ලෙස ආර්ථිකයට දායක කර ගැනීමට යුදුයු ක්‍රමවේද යෝජනා කිරීම.
- මානව සම්පන් කළමනාකරණයේදී වැඩිහිටි ප්‍රජාව පිළිබඳ අනුගමනය කළයුතු ප්‍රතිපත්ති හඳුනා ගැනීම.

05. ක්‍රමවේදය

වැඩිහිටි ජනතාවගේ සෞඛ්‍ය හා මානව සම්පන් කළමනාකරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති හඳුනා ගැනීමට හැකි රාජ්‍ය හා පොදුගලික ආයතන බුද්ධි කළමනා සැකියට ආරාධනා කොට සහභාගි කර ගන්නා ලදී. එහිදී මානවකා 4ක් යටතේ ඉදිරිපත් කිරීම සඳහා ආයතන 4 කට යොමු කරන ලදී. ඒ අනුව සාකච්ඡාවට බදුන් වූ ඉදිරිපත් කිරීම සහ ඉදිරිපත් කිරීම කළ ආයතන 04 මෙසේය.

කිනු දැනුව මානව සාකච්ඡාව

| ඉදිරිපත් කිරීම | මාත්‍යකා | ඉදිරිපත් කිරීම කළ ආයතන |
|----------------------|--|--|
| පලමු ඉදිරිපත් කිරීම | ජනගහනය වයස්ගතවේ ආශ්‍රිතව උද්ගත වන ගැටලු (1 වන කොටස) | කොළඹ විශ්ව විද්‍යාලය-ප්‍රජා විද්‍යා දෙපාර්තමේන්තුව |
| දෙවන ඉදිරිපත් කිරීම | ජනගහනය වයස්ගතවේ ආශ්‍රිතව උද්ගත වන ගැටලු (2 වන කොටස) | ජන භා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව |
| තෙවන ඉදිරිපත් කිරීම | ජනගහනයේ සෞඛ්‍ය ගැටලු හා ආර්ථික ත්‍රියාණිලී පුද්ගලයන් මූහුණ දෙන සමාජ ආර්ථික ගැටලු | සෞඛ්‍ය අමාත්‍යාංශය |
| සිවවන ඉදිරිපත් කිරීම | වැඩිහිටි ජනගහනය මූහුණ දෙන සෞඛ්‍ය ගැටලුවල තීවුණාවය හා රැකියාගත විමෙදි ඇතිවන ව්‍යවසාය සංවර්ධනයේදී මූහුණ දෙන අභියෝග | ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය |

මෙම වැඩසටහන මිනිස්බල හා රැකිරීම් දෙපාර්තමේන්තුවේ ගුවණාගාරයේ 2023. 05.04 වන දින පෙ.ව 9.30 සිට ප.ව 1.00 දක්වා පැවති අතර මේ සඳහා නිලධාරීන් 35 දෙනෙකු සහභාගි විය.

සහභාගි වූ ආරාධිත ආයතන

- ජන භා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
- ප්‍රජා විද්‍යා දෙපාර්තමේන්තුව- කොළඹ විශ්ව විද්‍යාලය
- සෞඛ්‍ය අමාත්‍යාංශය
- ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය
- ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව
- සමාජ සේවා දෙපාර්තමේන්තුව
- කාන්තා ලමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශය
- HelpAge Sri Lanka ආයතනය
- ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය

06. ජනගහනය වයස්ගත වීමෙන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් යෝජනා

| අනු අංකය | ගැටලු | පාරිච කරුවන් විසින් ඉදිරිපත් කළ විසඳුම් |
|----------------------------------|---|---|
| වයස්ගත විමානිකාරීති එන්සෑප්පලෝලෝ | | |
| 01 | <p>අපයෝජනයට ලක් විම හා වෙනස් කොට සැලකීම වැඩිහිටි පුද්ගලයන්ගේ පුළුල්ව පැතිරි ඇති ගැටලුවකි. මෙහින් ඔවුන් මානසික සෞඛ්‍ය බෙලපිනාතාවයට පත්වේ. වැඩිහිටි අපයෝජන වර්ග කිහිපයකි.</p> <ol style="list-style-type: none"> 1. යාරිරික හිංසනය 2. ලිංගික අපයෝජනය 3. වින්තලේහි / මානසික අපයෝජන 4. මූල්‍ය අපයෝජනය | <p>වයස්ගත වීමේ වෙනස්කම් වලින් ආරක්ෂා කරගැනීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නීති සම්පාදනය කර ඒ පිළිබඳ සෞඛ්‍ය බැලීමට රාජ්‍ය නිලධාරීන් යොමු කරවීම.</p> |
| 02 | <p>සමාජය විසින් වැඩිහිටි පුද්ගලයාට ඔහු කැමති පරිදි ඒවන් විමට ඉඩ නොදීම.</p> <p>ශ්‍රී ලංකික ජන සමාජය තුළ යම් වැඩිහිටි පුද්ගලයෙක් ස්වාධීනාව ආර්ථික මට්ටමක් සකස් කරගෙන ඒවන් විමට උත්සාහ දැරීමේදී සමාජය විසින් මෙය පිබිනකාරී තන්ත්වයක් ලෙස දකී.</p> | <p>අනෙකුත් අවබෝධය ඇති කිරීම. මේ සඳහා සැම අංශයක් තුළම සහයෝගය අවශ්‍ය වේ. ඒ සඳහා ආකල්ප වෙනස් කිරීමට කිසියම් ආකාරයකට දැනුවත් කිරීමේ වැඩිසටහන් ප්‍රාදේශීය මට්ටමීන් පැවැත්වීම.</p> |
| 03 | <p>යැපුම් මානසිකත්වය</p> <p>ආභාධිත වැඩිහිටි පුද්ගලයන් සහ රෝගාධා වලට ලක් වු වැඩිහිටි පුද්ගලයන් හැර අනෙක් වැඩිහිටි පුද්ගලයන් යැමිමට අවශ්‍ය නොවේ. වර්තමානය තුළ පවතින ආර්ථික අර්ථදය භුම්බව මෙය ගැටුවක් වී ඇත.</p> | <p>දිස්ත්‍රික් මට්ටමීන්, ග්‍රාමීය මට්ටමීන්, වැඩිහිටි සම්නි සමාගම දැනුවත් කළ යුතුය. වැඩිහිටි පුද්ගලයන්ගේ හැකියාව කැමත්ත මත පුදුසු රැකියා අවස්ථා හඳුන්වා දීම හා ඒ සඳහා ලියාපදිංචි කර රැකියාවන් සඳහා යොමු කිරීම.</p> |
| 04 | <p>රක බලා ගැනීමේ අපහසුතාවය</p> <p>වැඩිහිටි පුද්ගලයන් රකබලා ගැනීමට එම පවුලේ ගුම බලකායට අයත් පුද්ගලයෙක් ඒ සඳහා යොමු වීම හා රක බලා ගැනීමට කෙනෙකු නොමැති වීම. .(දරුවන් විදේශ ගත්වීම හා රැකියාවන් සඳහා යොමුවීම)</p> | <p>සාන්නු සේවාවක් ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා තරුණ තරුණීයන් පුහුණු කරවීම.</p> |

| අභ්‍ය අංකය | ගැටපු | ජාරිව කරුවන් විසින් ඉදිරිපත් කළ විසඳුම් |
|------------|----------------------|--|
| 05 | හුදෙකලා විම | ප්‍රජා සහභාගිත්වය වැඩිහිටි පුද්ගලයන් ස්වේච්ඡ සේවය සමාජ ත්‍රියාකාරකම් සහ සිවිල් ත්‍රියාකාරකම් තුළින් ඔවුන්ගේ ප්‍රජාවන්හි නිරතවිය යුතු අතර එමගින් ඔවුන්ගේ සමාජ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කළ හැකි අතර සමාජ හුදෙකලාව අඩුකළ හැකිය. |
| 06 | ඇඟිල් ගැටපු | සමාජ ආරක්ෂණය ලබා දිය යුතු පුද්ගලයන් වෙනම හදුනා ගත යුතුය. ත්‍රියාකීලිව වැඩිකිරීමට හැකි පුද්ගලයන් ප්‍රාදේශීය මට්ටමින් වෙනම හදුනාගෙන දත්ත පද්ධතියක් සකස් කර සුදුසූ රැකියාවන් සඳහා යොමු කිරීම හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ යැලපුම් සකස් කිරීම. |
| 07 | රැකියා අවස්ථා අඩුවීම | <ul style="list-style-type: none"> • විශාලික වයස දිරිස කිරීම • රැකියා අවස්ථා ඇති කිරීම හා අනාගතයේ වයස්ගත වන පුද්ගලයන් සඳහා වර්තමානය තුළ සැලපුම් සකස් කිරීම. මේ සඳහා පසුබීම (flat form) සකස් විය යුතුය. • නවීන රැකියා වෙළඳපෙළේ සාර්ථක විමට හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ පවත්වා ගෙන යාමට අවශ්‍ය නව කුසලතා සහ නිපුණතා ලබා ගැනීමට වැඩිහිටි පුද්ගලයන්ට නිපුණතා සහ ඒවින කාලය පුරාම ඉගෙනීමට අවස්ථාව ලබා දීම. |

| අභ්‍ය අංකය | ගැටපු | පාරිභ්‍ය කරුවන් විසින් ඉදිරිපත් කළ විසඳුම් |
|------------|--|---|
| | සෞඛ්‍ය ගැටපු | |
| 08 | පෝෂණ උණුස්‍යනාවය | මේ සඳහා පවුලේ සහයෝගය ලබා දිය යුතුය. එමෙන්ම තරුණ කාලයේ සිට ඉතිරිකිරීමට උන්දු කරවිය යුතුය. ඒ සඳහා දැනුවත් කිරීම වැඩසටහන් ත්‍රියාත්මක කිරීම. එමෙන්ම ගාහ වගාව සඳහා නිරත කරවීම. |
| 09 | සෞඛ්‍ය සේවා පද්ධතිය ආශ්‍රිත ගැටපු | වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයන්ට ප්‍රාථමික විමර්ශ ගැකි පරිදි විශේෂ අවධානයක් සහිතව ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීම. |
| 10 | <p>බෝ තොවන රෝග වලට ගොදුරු වීම 2030 වර්ෂයේ ලෝක සෞඛ්‍ය යෝධානයේ ප්‍රක්ෂේපීත දත්ත වාර්තා අනුව අඩු ආදායම්ලාභී රටවල බෝ තොවන රෝග බෙරේන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සහ මධ්‍යම ආදායම් ලබන රටවල $\frac{1}{4}$ කට වඩා වැඩි ප්‍රමාණයක් බෝ තොවන රෝග වලට ලක් වේ. <u>වැඩිහිටි පුද්ගලයන් අතර දක්නට ලැබෙන බෝ තොවන රෝග</u> <ul style="list-style-type: none"> • ගුවනාබාධ • ඇසේස් සුදු සහ වර්තන ගෝජ • නිදන්ගත පෙනෙහළ රෝග • පිටුපස සහ බෙල්ල ආශ්‍රිත වේදනාව සහ ඕස්ටියෝ, ආතරධිටිස් • දියවැඩියාව • මානසික අවපිඩනය ඩිමොන්ෂියාව <p>මෙය ශ්‍රී ලංකාවේ වැඩිහිටි පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන අතර එය ඔවුන්ගේ දෙනින් ජීවන ත්‍රියාකාරකම් වලට සහ ජීවන තත්ත්වයට බලපෑම් ඇති කරයි.</p> </p> | <p>දිනපතා මිනින්තු 30 ක පමණ කාරිරික ත්‍රියාකාරකම් වල යෙදීම පිළිබඳ පවුලේ අය සහ වැඩිහිටි පුද්ගලයන් දැනුවත් කිරීම සහ දිවා ත්‍රියාකාරකම් මධ්‍යස්ථාන පිහිටුවීම.</p> <p>විශේෂයෙන් මානසික ආතනියෙන් වැළකී සහපත් මානසික සෞඛ්‍ය සම්පන්ත ජීවිතයක් ලබා දීමට පවුලේ අයගේ සහ සමාජයේ සහයෝගය ලබා දීමට දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.</p> |

යෝජනා

- නමාස්කිලී විශ්‍රාමික වයසක් භූන්වා දීම
- නමාස්කිලී රැකියා වැඩපිළිවෙළක් සකස් කිරීම
- විශ්‍රාමික දීමනා සහ රීට සමාන දීමනා මහින් ඉතිරි කිරීමට දිරිමත් කිරීම.
- වියපත් ජනගහනයේ නිපුණතා සහ හැකියාවන් වර්ධනය කිරීමට දිරිස කාලීනව අධ්‍යාපනයේ නිරත වීමට සම්පන් ලබා දීම.
- ගුම වෙළඳපෙළ සඳහා නීති සම්පාදනය කිරීම

- වියපත් බව නිසා පහත් කොට සැලකීම අවම කිරීම හා වැඩිහිටියන් කෙරෙහි තරුණයින් සංවේදී කිරීම
- මානසික බැඳීම් වලින් තොර වීම.
- සෞඛ්‍ය වියදම් අවම කිරීම. ඒ සඳහා සම්බර ජීවන රටාව පවත්වා ගැනීම.
- තනිකම මහ හරවා ගැනීම සඳහා යන්නීවේදා තොරතුරු සහ නියැලීම සඳහා එක් පියවරක් ලෙස 60+ රුපවාහිනී නාලිකාවක් හඳුන්වා දීම
- දිගු කාලීන රැකවරණ පහසුකම් නිරික්ෂණය කිරීම සඳහා නියාමන යාන්ත්‍රණයක් හඳුන්වා දීම
- වැඩිහිටි හිතකාමී ප්‍රවාහන සේවා හඳුන්වා දීම
- රෝහල්,බැංකු, වෙළඳසැල් සහ තැපැල් කාර්යාල වැනි පොදු ස්ථාන වැඩිහිටි සහ ආබාධිත පුද්ගලයින් සඳහා ප්‍රවේශනා සහ ප්‍රමුඛතා සේවා වැඩිදියුණු කිරීම
- වැඩිහිටි මහ ලේකම් කාර්යාලය (NSE) යටතේ දිගු කාලීන යන්කාර පහසුකම් සඳහා ලියාපදිංචි වීම
- ආකල්ප වෙනස් කිරීමට පියවර ගැනීම
 - වයසට යාම යනු ජීවිත කාලය පුරාම සිදුවන ත්‍රියාවලියකි
 - මුළුන්ට පසුකාලීන ජීවිතයේ අර්ථවත් හා අරමුණ සහිත ජීවිතයක් ගත හැකි බව
 - සේවා ස්ථානයට, ප්‍රජාවට සහ සමාජයට දායක විය හැකි බව
 - වයසට යාම යනු සමාජය පිළිගෙන අනුගත විය යුතු දෙයකි.
 - අසමානතාවය අපගේ ජීවන මාර්ගය තුළ පවතී.

07. දෙපාර්තමේන්තුවේ අජේක්ෂාව

ශ්‍රම වෙළඳපොල තුළ ව්‍යවසායක අවස්ථා බහුල වශයෙන් පවතින බැවින් සේවා නියුක්තිය හා ආදායම උන්පාදන හැකියාවන් වරිධනය කිරීමට සුදුසු ව්‍යවසායකයින් වෙත හඳුන්වාදීම ඉලක්ක කරගත් පරේයේෂණ වැඩසටහනක එක් ප්‍රතිඵලයක් ලෙස මෙම වාර්තාව ඉදිරිපත් කරන අතර එය ඔබේත් රටෙන් උන්නතිය උදෙසා මෙවැනි අවස්ථා හාවතා කරනු ඇතැයි මිනිස් බල හා රකිරක්ෂා දෙපාර්තමේන්තුව අජේක්ෂා කරයි.

කරුණු ආශ්‍රිත යොදා ගත් වාර්තා

- මහඩැංකු වාර්තා, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා, කොළඹ විශ්ව විද්‍යාලය ප්‍රජා විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා

